



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

විෂය - ගිණුම්කරණය

සතිය - 21

ශ්‍රේණිය - 13

සකස් කළේ - කලාප අධ්‍යාපන
කාර්යාලය, රත්නපුර.

නිපුණතාව 13.0 - අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.

නිපුණතා මට්ටම 13.3 - තෝලන අනුපාත ගණනය කර අර්ථකථනය කරයි.

රහිති ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උධ්‍යයන් පහත දැක්වේ.

	2019/03/31 රු.000	2020/03/31 රු.000
එකක් රු.25 ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	20,000	24,000
පොදු සංචිතය	4,000	6,000
දේපළ, පිරිසික හා උපකරණ ප්‍රත්‍යාගණන සංචිතය	5,000	9,000
රඳවාගත් ඉපයුම්	11,000	6,000
12% බැංකු ණය	20,000	20,000
10% උකස් ණය (වසර 04ක)	5,000	2,000
ජංගම වගකීම්	12,000	15,000

බදු පෙර ගෙද්ධ ලාභය එක් එක් වර්ෂයේ හිමිකමෙන් 10%කි.

එක් එක් වර්ෂ සඳහා පහත සඳහන් අනුපාත ගණනය කරන්න.

1. ණය හිමිකම් අනුපාතය
2. ණය අනුපාතය
3. පොලී ආවරණ අනුපාතය